

# 03 කොටස් වෙළෙඳපොලක් යනු කුමක්ද?

මින් පෙර කොටස් වෙළෙඳපොල තියාමනයට ලක් කරන ශ්‍රී ලංකා සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සහාව පිළිබඳව දළ අදහසක් ඔබ හට ලබා දුන්නේමු. කොටස් වෙළෙඳපොල ආයෝජනයට පිවිසෙන ඔබ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොලට සම්බන්ධ ආයතන පිළිබඳව දළ අදහසක් ඉඩ ගත නොත් විය ඔබ හට වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොලට සම්බන්ධ තවත් ඉතා වැදගත් ආයතනයක් වන්නේ කොළඹ කොටස් වෙළෙඳපොලයි. කොටස් වෙළෙඳපොල ගෙන අවබෝධයක් ලබා ගැනීමට පෙර කොටසක් සහ කොටස් වෙළෙඳපොලක් යන්නේන් අදහස් කරන්නේ කුමක්දයි අවධානය යොමු කරමු.

## කොටසක් යනු කුමක්ද?

සමාගමක ප්‍රාග්ධනය සමාන පංතුවලට බෙදුවනොත් වික් වික් පංතුවක් කොටසක් ලෙස අපට හඳුනාගත හැක. ඔබ සමාගමක කොටසක තීමිකරුවෙකු නම් විම සමාගමේ අයිතියෙන් ඔබට තීම් ප්‍රමාණය කොටසකින් පිළිබඳ වේ. උඩුහරණයක් ලෙස යම් සමාගමක් විසින් කොටස් 100,000 වෙළෙඳපොලට තිබුත් කර ඇති විටෙක යම් ආයෝජකයු ඉන් කොටස් 1000 මිලට ගෙන ඇත්තැම් ඉන් කියවෙනුයේ විම ආයෝජකයා විම සමාගමෙන් 1%ක තීමිකාරීත්වයක් උසුනු බඩන බවයි. (කොටස් සහ කොටස් වර්ග පිළිබඳව ඉදිරි ලිපි වලදී සාකච්ඡා වේ)

## කොටස් වෙළෙඳපොලක් යනු කුමක්ද?

සමාගමිනි සුරුකුම්පත් (කොටස් සහ අනෙකුත් ගණුදෙනු උපකරණ) මිලදී ගැනීම හා විකිණීම සිදු කරන ස්ථානය කොටස් වෙළෙඳපොලක් ලෙස හඳුනා ගත හැක. කොටස් වෙළෙඳපොලක් විසින් කොටස් තැරෑවිකරුවන්ට හා වෙළෙන්දන්ට සුරුකුම්පත් ගණුදෙනු කිරීම සඳහා පහසුකම් සලසයි. සුරුකුම්පත් ගණුදෙනු කිරීමට පහසුකම් සැපැසීමට අමතරව කොටස් වෙළෙඳපොලක් විසින් සුරුකුම්පත් තිබුන් කිරීම සඳහා ද පහසුකම් සලසයි.

ලොව කොටස් වෙළෙඳපොල පරිණාමය ගත වර්ෂ කිහිපයක් පුරාවට සිදු වී ඇති. 12 වන ගත වර්ෂයේ දී ප්‍රංශයේදී මෙම සංක්‍රාන්තිය ආරම්භ වී ඇති

අතර 13 වන ගත ව්‍යුහය වන විට ඇමිස්ටර්ඩික් හා අනෙකුත් ශුරෝපීය නගරවලට කොටස් වෙළෙදපොල සංකල්පය ව්‍යුහයේ විය. ලොව පැරණිම කොටස් වෙළෙදපොලවල් වශයෙන් සැලකෙන්නේ ඇමිස්ටර්ඩික් සහ ලන්ඩන් කොටස් වෙළෙදපොලවල්ය.

ව්‍යුහමානයේ ලොව විශාලතම කොටස් වෙළෙදපොලවල් අතරට නිවියෝර්ක් කොටස් වෙළෙදපොල (ඇමරිකාව), වෝකියෝ කොටස් වෙළෙදපොල (ප්‍රජාතාන්ත්‍රිකාධිකාරීන්), ලන්ඩන් කොටස් වෙළෙදපොල (විජුලන්තය), ජැංහයි කොටස් වෙළෙදපොල (විනය) සහ හොංකොං කොටස් වෙළෙදපොල ඇතුළත් වේ.

### කොටස් වෙළෙදපොලක කාර්යභාරය

ලොව සිනෑම රටකම පාහේ කොටස් වෙළෙදපොලක් දැකිය හැක. සමහර රටවල කොටස් වෙළෙදපොලවල් කිහිපයක් දැකිය හැකි අතර (ලදුහරණයක් ලෙස ඉන්දියාවේ ප්‍රධාන කොටස් වෙළෙදපොලවල් අතරට බොම්බේ කොටස් වෙළෙදපොල සහ ජාතික කොටස් වෙළෙදපොල ඇතුළත් වේ) ලංකාව වැනි රටවල වික් කොටස් වෙළෙදපොලක් පමණක් දැකිය හැකි වේ. කොටස් වෙළෙදපොලක ප්‍රධාන කාර්යභාරය සැකෙවින් මෙයේ දැක්විය හැක.

- සමාගම්වලට ප්‍රාග්ධනය (අරමුදල්) උපයා ගැනීමට පහසුකම් සැලකීම

සමාගම් විසින් කොටස් නිකුත් කිරීම තුළින් තම අරමුදල් උපයා ගනු ලැබේ. අභ්‍යන්තරී සමාගමක් ආරම්භ කිරීමට හෝ පවතින සමාගමකට වැඩිදුර ව්‍යුහයේ සඳහා බොහෝ විට සමාගම් විසින් මහජනයාට කොටස් නිකුත් කර විමුණ් අවශ්‍ය අරමුදල් උපයා ගනී. මේ පිළිබඳව ඉදිරි පරිවේශීවල වැඩිදුරට සාකච්ඡා වේ.

සමාගමක් කොටස් නිකුතුවක් සිදුකිරීමට ප්‍රථමව (විම කොටස්, කොටස් වෙළෙදපොලේ මියාපදිංචි කිරීමට බලාපොරාත්තු වන්නේ නම්) කොටස් වෙළෙදපොලේ අවසරය/අනුමැතිය ලබා ගත ශුතුවේ.

- ඉතිරිකිරීම් ආයෝජන බවට පත් කිරීමට පහසුකම් සැලකීම

මහජනයා තමන් ඉතුරුකරගත් මුදල්, කොටස් මිලයට ගැනීමකට යෙදුවේමේදී (මුදල් කොටස් නිකුතුවකින් කොටස් මිලයට ගැනීමකදී) විය ආයෝජනයක් බවට පත්වේ. වියේ ආයෝජනයක් (කොටස් මිලදී ගැනීමක්) නොකර සිටියේ නම් මහජනයා විම මුදල් තමන්ගේ පරෙහේජනය සඳහා යොදුවන අතර වියේන් නැතිනම් විම මුදල් පාවිච්ච නොකර බැංකුවක හෝ වෙනයම් ඉතුරු

කිරීමක ගොදුවනු ලබයි. මෙයේ හාඩිනා නොකර තබා තිබූ මුදල් ගොදුවා කොටස් මිලදී ගැනීම හේතුවෙන් විම මුදල් සමාගම්වලට අවශ්‍ය අරමුදල් උපයා ගැනීමකට ගොදුවේ. මෙයේ කිරීමෙන් ව්‍යාපාර කටයුතු සංශීර වන අතර විය රටක ආර්ථිකයට සැපුවම බලපායි. ආර්ථික වර්ධනයක් මෙයෙන් සිදුවන අතර සමාගම්වල නිෂ්පාදිතයද වැඩිවේ.

- ලාභ බෙදා දීම

කොටස් මිලයට ගැනීම තුළින් ආයෝජකයින් හට සමාගම්වල ලාභඳායීන්වයට හිමිකම් සිමෙහි අවස්ථාවක් උදා වන අතර කොටස් විකිණීම තුළින් ප්‍රාග්ධන ලාභ ලබාගැනීමට ද (කොටස් විකුණු මිල ගැනුම් මිල ඉක්මවා යන අවස්ථාවලදී) අවස්ථාව උදා වේ. මෙය ප්‍රාග්ධන ලාභය ලෙස භැඳින්වේ. මෙහිදී ප්‍රාග්ධන අමාන විදිමට ද සිදු විය හැක.

- සමාගම්වල වර්ධනයට පහසුකම් සැලසීම

සමහර සමාගම් අනෙකුත් සමාගම් අත්පත් කර ගැනීම තම වර්ධනය සඳහා අත්සව්‍ය බව පිළිගන්නා අතර විමගින් තම හාන්සි හා සේවා ප්‍රමාණය වැඩිකර ගැනීම, සමාගමට ක්ෂේත්‍රයේ ඇති ස්ථානය වර්ධනය කර ගැනීම, බෙදාහැරීමේ පාලය වර්ධනය කර ගැනීම සහ වත්කම් අත්කර ගැනීමට හැක වන බව පිළිගනී. කොටස් වෙළෙඳපොල හරහා මෙම අත්පත් කර ගැනීම් සිදු කිරීමට හැකියාව ඇත.

- සාංගමික යහපාලනය වර්ධනය කිරීම

සමාගමක තීයාකාරීන්වය පිළිබඳව උනන්දුවෙන් පසුවන කොටස් පිළියන් සිටීම හේතුවෙන් සාංගමික යහපාලනය (Corporate Governance) ඉහළ හැගෙනු නොවැලුක්වය හැකි අතර කොටස් වෙළෙඳපොලක් මගින් පහවනු ලබන තීතිරිත හේතුවෙන් සාංගමික යහපාලනය තවදුරටත් වර්ධනය වේ. කොටස් වෙළෙඳපොලට අමතරව තීයාමන ආයතන, රජය මෙම සමාගම් සඳහා තීයාමනයන් පහවනු ලබයි. කොටස් වෙළෙඳපොලේ එකාපදිංචි සමාගම් මහජනය වෙතින් තම අරමුදල් රස්කර ගෙන ඇති බැවින් මෙම සියලුම පාර්ශවයන් වෙත ගම් වශයෙන් පැවරි ඇත. මෙයෙන් විම සමාගම් කිසි දිනෙක බුන්වන් නොවෙනු ඇතැයි අදහස් නොකෙරේ. සමාගමක් බුන්වන් වීමට සාංගමික යහපාලනය තීයාමාකාරයෙන් නොතිබීමට අමතරව අනෙකුත් කරණු ද බලපායි.

- සුළු පරිමාතා ආයෝජකයින් සඳහා ආයෝජන අවස්ථා ලබා දීම

විශාල සමාගම්වල කොටස් මිලයට ගැනීම මහා පරිමාතා මෙන්ම සුළු පරිමාතා ආයෝජකයින්ට ද ව්‍යවහාර පවතී. මෙහි දී හේදයක් නොමැත. සුළු පරිමාතා ආයෝජකයින්ට තමන් සතුව ඇති සුළු මුදලන් ව්‍යාපාරයක අධිකරණයේ/ආයෝජකයු වීමට අපහසු විය හැකි නමුත් කොටස් මිලදී ගැනීම මගින් මෙම කරණු ඉටු කර ගැනීමට ඔවුනට අවස්ථාව උඩාවේ.

- රජයකට අවශ්‍ය අරමුදල් උපයා ගැනීම සඳහා ද කොටස් වෙළෙඳපොල යොදා ගත හැක.

බොහෝ රටවල රජයන් විසින් කොටස් වෙළෙඳපොල හරහා බැඳුම්කර නිකුත් කිරීම තුළින් අරමුදල් උපයා ගති. වීමෙන්ම ගැනීන්ත පහසුකම් ව්‍යාපාරී සඳහා අරමුදල් උපයා ගැනීම සඳහා ද රජයන් විසින් කොටස් වෙළෙඳපොල යොදා ගති.

- ආර්ථිකය මතින නිර්ණ්‍යකයක් ලෙස යොදා ගැනීම

කොටස් වෙළෙඳපොලක කොටස් මිල ගණන් තීරණය වන්නේ ඉල්ලම හා සැපයුම අනුවය. සමාගම්වල ලකභාසින්වය වැඩිවින විට රටක ආර්ථිකය වර්ධනය වන විට කොටස් වළඳ ඇති ඉල්ලම වැඩිවී මිල ගණන් ඉහළ නගින අතර ආර්ථික අවපාතයක් පවතින අවස්ථාවලදී කොටස් වෙළෙඳපොල පහළ වැවෙනු දක්නට ලැබේ. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොලක මිල ගණන් ඉහළ පහළ යාම සහ සම්බන්ධයක් වශයෙන් කොටස් වෙළෙඳපොලේ මිල දැරූකෙවල ඉහළ පහළයාම රටක ආර්ථික වර්ධනය මතින නිර්ණ්‍යකයක් ලෙස යොදා ගැනේ.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වන්නේ රටක ආර්ථිකය වර්ධනය මතින වික් නිර්ණ්‍යකයක් වශයෙන් කොටස් වෙළෙඳපොලක් භාවිතා කරන බවයි. රටක ආර්ථික වර්ධනය මතින විකම නිර්ණ්‍යකය කොටස් වෙළෙඳපොල නොවන අතර මෙයට පරිඛාලිත වෙනත් නිර්ණ්‍යක කිහිපයක්ම තිබේ.

කඩා වැවෙන ආර්ථිකයක් සහිත රටක් තුළ නොකඩවා ඉහළ නැගෙන කොටස් වෙළෙඳපොලක් දැකිය නොහැකි වන අතර, නොකඩවා පහළ යළින් පවතින කොටස් වෙළෙඳපොලක් ඇති රටක ඉහළ නැගෙන ආර්ථිකයක්ද දක්නට නොලැබේ. නමුත් සින්සම ආර්ථිකය කොටස් වෙළෙඳපොලක උවිෂාවින දක්නට ලැබිය හැක.

ඉහතින් සඳහන් කරනු ලැබූවේ ලේකයේ සිහැම කොටස් වෙළෙඳපොලක දැකිය හැකි ප්‍රධාන කාර්යකාර්යන්ගෙන් කිහිපයකි. රටක කොටස් වෙළෙඳපොලට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම මගින් කොටස් වෙළෙඳපොපක් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු බෙඟ.

### ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොල පරිණාමය

ශ්‍රී ලංකාව තුළ වේතිහාසික වශයෙන් කොටස් ගණුදෙනු ආරම්භ වූ වසර ලෙස සැලකෙන්නේ වර්ෂ 1896 යි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ කොටස් ගණුදෙනු ආරම්භ වූ වසර 114 ක් පමණ කාලයක් ගත වී ඇත. මෙම දීර්ඝ ඉතිහාසය තුළ කොටස් වෙළෙඳපොල විවිධාකාර වූ පර්වත්තනයන්ට භාජනය වී ඇත. ලංකාවේ වර්තමාන කොටස් වෙළෙඳපොල පිහිටුවන උර්දුවූ 1985 වසරදී ය. ඒ අනුව වසර 2011 වන විට තුතන වෙළෙඳපොලේ ඉතිහාසය වසර 25 ක කාලපරිච්ඡේදයක් වේ. කොටස් වෙළෙඳපොලේ ඉතිහාසය තුළ සිදු වූ වැදගත් සහ ප්‍රධාන සංසිද්ධීන් පිළිබඳ සටහනක් මෙහිදී ඉදිරිපත් කෙරේ.

ලංකාවේ කොටස් වෙළෙඳපොල 1896 දී ආරම්භ වීමට මූලිකම සාධකය වූයේ ඒ වන විට ප්‍රවර්තිත වෙමින් නිඩු තේ වගාවට අවශ්‍ය ප්‍රාග්ධනය සපය ගැනීමේ අවශ්‍යතාවයයි. 1820 ගණන සිට 1886 දක්වා ලංකාවේ ප්‍රධාන හෝගය වූයේ කේපි වගාවයි. විහෙන් 1868 සිට කේපි කොළවලට වැළඳුනු දිලීර රේගය නිසා ලංකාවේ කේපි වගාව මූලමනින්ම පාහේ විනාශ විය. මේ වන විට 1867 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වනාවට තේ පැළ කිරීම පටන් ගෙන නිඩු අතර, ව්‍යාපෘති පානික ව්‍යාවසායකයේ කේපි වෙනුවට තේ වගා කිරීමට යොමු විහ.

කේපි වෙනුවට තේ වගා කිරීම සඳහා මූලධනය සොය ගැනීමට ව්‍යාපෘති වූයා සාධකයන්ට වූවමනා විය. ඔවුන් කේපි වගාවන් ලැබුණු විගාල ලාභ තම මට් රටට යැවු නිසාවන් ඔවුන්ගේ ධනය ලංකාවේ හොරුදුනු අතර ස්විඛට තේ වගාව සඳහා හාටිතා කිරීමට තරම් මූල්‍ය අනිරක්ෂයක් රැස්කර තොතිනි. මේ හේතුව නිසා වැව්විකරුවන් විසින් තමන්ගේ වනු, පවුම් සමාගම් (Sterling Companies) බවට පර්වත්තනය කොට සහ ව්වා පොදු සමාගම් ලෙස ලුන්ඩිනයේ සහ කොළඹ මූලිකරුව් කොට මහජනතාවට සාමාන්‍ය කොටස්, වර්ණීය කොටස් සහ ණයකර නිකුත් කිරීම මගින් ප්‍රාග්ධනය රැස්කර ගන්නා ලදී. මෙම සමාගමවල කොටස් ප්‍රවුත්ත නිර්මාණ දීවිතියික වෙළෙඳපොලක් ලෙස 1896 දී කොටස් තැරෑවිකරුවින්ගේ සංගමය (Share Brokers Association-SBA) ආරම්භ විය. 1904 දී ව්‍යාපෘතා භාර කොළඹ තැරෑවිකරුවන්ගේ සංගමය (Colombo Brokers Association-CBA) පිහිටුවන ලදී.

20 වන සියවසේ පළමු දැකය තුළදී ලේක වෙළෙඳපොලේහි රඛර් මිල සිගුයෙන් ඉහළ ගිය අතර ඒ සඳහා විශාල වශයෙන් ව්‍යවසායකයේ මැරිපත් වූ අතර රඛර් සමාගම් ද තම ව්‍යාපාරක කටයුතු පුළුල් කර ගැනීමට මහජනතාවට කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය යෝගිකර ගත්හ. මේ අනුව තේ සහ රඛර් වගාවට අවශ්‍ය උපකාරක සේවා සපයන වෙනත් වාණිජ ආයතන ද බිජිවහන්ට පටන් ගත් අතර විම සමාගම් ද කොටස් නිකුත් කරමින් මුළුක ප්‍රාග්ධනය සම්බාදනය කර ගත්තා ලදී. මේ අනුව දියුණු වූ කොළඹ කොටස් වෙළෙඳපොලේහි දේශීය සමාගම්වලට අමතරව විදේශීය සමාගම් ද රාජියක් මියාපදිංචි කොට තිබුණි.

1948 නිදහස ලැබේමෙන් පසු ඇති කළ විනිමය පාලන ප්‍රතිපත්තින් නිසා විදේශීය සමාගම් සංඛ්‍යාව විශාල ලෙස අඩු වූ අතර කොටස් වෙළෙඳපොල බොහෝ දුරට දේශීය සමාගම්වලට පමණක් සිමා විය. වීමෙන්ම 1948 සිට 1977 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ රාජ්‍ය මුළුක ආර්ථික ප්‍රතිපත්තින් නිසා බොහෝ රාජ්‍ය ආයතන රුපයට පවරා ගත් අතර විම සමාගම් කොටස් වෙළෙඳපොලේහි ඉවත් කර ගත්තා ලදී. මේ නිසා කොටස් වෙළෙඳපොලේ සමාගම් සංඛ්‍යාව 76 දක්වා පහත වැරේණු.

1977 න් පසු කාලීනාව කොටස් වෙළෙඳපොලට තීතකර කාලපරිවේශ්‍යයක් වූ අතර එයට මුළුකම ජේතුව රුපය විසින් හඳුන්වා දෙනු ලැබූ විවෘත ආර්ථික ප්‍රතිපත්තින්ය. වීමෙන්ම 1984 වන විට ප්‍රසිද්ධ වෙළෙඳ භූමියක කොටස් ගණුදෙනු කිරීම අරමින වූ අතර නඩ ගා ලංසු තැක්ම (Open Outcry System) මගින් කොටස් මිල ගණන් තීරණය කෙරෙණි. 1984 වර්ෂය වන විට කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ වැදගත් අවස්ථා කිහිපයක් පසු කළ අතර කොටස් වෙළෙඳපොලට් දෙකක් බිජිව්මට පටන් ගැනීම ඉන් වික් ප්‍රධාන සිද්ධියකි. ඒ අනුව 1984 සැප්තෙම්බර් මසදී අප මුළුන් සඳහන් කළ කොටස් තැයැවිකරුවන්ගේ සංගමය නැවතත් කොළඹ තැයැවිකරුවන්ගේ සංගමයට තරගකාර්ව කොටස් නිකුත් කරන්නට පටන් ගත් අතර ඒ පිළිබඳ පුළුල් අධ්‍යනයනයක් පසුව 1985 දී මෙම සංගම් දෙකම විකුතු කොට විකම ආයතනයක් ලෙස කොළඹ සුරක්ෂිත තැක්මාරුව (Colombo Securities Exchange) පිහිටුවන ලදී. ඒ අනුව තැක්මාරුව කොටස් වෙළෙඳපොල විධිමත් ලෙස පිහිටුවනු ලැබූවේ 1985 වසරන් පසුවය. 1990 දී මෙම කොළඹ සුරක්ෂිත කුම්පත් තැක්මාරුව යන නම වෙනස්කර කොළඹ ව්‍යාපාර වස්තු තැක්මාරුව (Colombo Stock Exchange-CSE) ලෙස නම් කරන ලදී.

## කොළඹ ව්‍යාපාර වස්තු තුවමාරුව යනු කුමක්ද?

කොළඹ ව්‍යාපාර වස්තු තුවමාරුව (කොළඹ කොටස් වෙළෙඳපොල) යනු කොටස් වෙළෙඳපොලේ ලියාපදිංචි සමාගම්වල කොටස් තුවමාරු කිරීම (මිලදී ගැනීම සහ විත්තීම) පරිපාලනය කරන ආයතනයයි. කොළඹ ව්‍යාපාර වස්තු තුවමාරුව සමාගම් පහත යටතේ ඇපයෙන් සිම්බ සමාගමක් ගෙය ලියාපදිංචි කර ඇති අතර ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොල පිළිබඳ අධික්ෂණය කිරීමේ අධිකාරිය ලත් රජයේ නියෝජනයකු වන ශ්‍රී ලංකා සුරක්ෂිත සහ විනිමය කොළඹ සහාව මගින් වියට ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොල ලෙස ක්‍රියාත්මක වීමට බලය බ්‍රං දී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොලේහි සාමාජික තැරුවිකාර සමාගම (Member Firms) 15 ක් ක්‍රියාත්මක වන අතර මීට අමතරව ණයකර සහ කොටස් ගනුදෙනු සඳහා අවසර ලත් ගණුදෙනු තැරුවිකාර ආයතන (Trading Member Firms) 13 ද ක්‍රියාත්මක වේ. වියට අමතරව ණයකර ගණුදෙනු සඳහා වික් ආයතනයක්ද ක්‍රියාත්මක වේ. (තැරුවිකාර ආයතන සහ ඩේවාලේ කාර්යාලය ඉතිරි උපි වලදී හඳුන්වා දෙනු ඇත). ශ්‍රී ලංකාවේ ද්විතීයික වෙළෙඳපොල කටයුතු වඩා විධිමත්ව ක්‍රියාත්මක වීමට අවශ්‍ය යටතෙහි පහසුකම් සපයන මූලික සම්පත් දායකයා කොළඹ කොටස් වෙළෙඳපොල වන අතර කොළඹ කොටස් වෙළෙඳපොල ලාභ උසීම තම මූලික අරමුණ බවට පත් නොකර ගනිමින් (Not for Profit) ක්‍රියාත්මක වේ.

## කොළඹ කොටස් වෙළෙඳපොලේ සංවිධාන ව්‍යුහය

කොළඹ කොටස් තුවමාරුවේ අධික්ෂණ මත්ස්‍යාලය පුද්ගලයන් 9 දෙදෙනෙකුගෙන් සමන්විත වේ. විසින් 4 දෙනෙක් මුදල් ඇමතිවරයා විසින් පත් කරන අතර ඉතිරි පස් දෙනා තැරුවිකාර සමාගම් නියෝජනය කරයි. වික් අධික්ෂණ වර්යෙක් විහි සහාපතිවරයා ලෙස පත් කෙරේ.

කොළඹ කොටස් වෙළෙඳපොල පිහිටා ඇත්තේ කොළඹ ගෙවී වෙළෙඳ මධ්‍යස්ථානයේය. මහජනතාවට විහි පැමිණ දෙනීකව කොටස් වෙළෙඳපොලේ ගණුදෙනු බැලා ගැනීමටත්, අවශ්‍ය නම් තැරුවිකරුවන් මගින් ගණුදෙනු කිරීම සඳහා වෙළෙඳ බ්ලිමක්ද (Trading Floor) මෙම ස්ථානයේ පවත්වාගෙන යයි. කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොලේ ගාඛා නගර 5 ක පිහිටුවා ඇත. වෑම ගාඛා පිහිටා ඇත්තේ මාතර. මහනුවර, ඕරුණුගල, මීගමුව සහ යාපනය යන නගරවලයි.